

ශීර්ෂය 265 - මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශීර්ෂය 265 - මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය පිළිබඳ ප්‍රකාශය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශය හා මුදල් ප්‍රවාහ ප්‍රකාශවලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) වගන්තිය ප්‍රකාරව මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් ඇතුළත් සම්පිණ්ඩන වාර්තාව 2025 මැයි 30 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. විගණන පනතේ 11(2) වගන්තිය ප්‍රකාරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අදාළ වාර්ෂික විස්තරාත්මක කළමනාකරණ විගණන වාර්තාව 2025 ජූනි 25 දින ගණන්දීමේ නිලධාරී වෙත නිකුත් කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10 වගන්තිය ප්‍රකාරව මෙම වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශනවලින්, මූල්‍ය තත්ත්වය, මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ, මූල්‍ය ප්‍රකාශන වලට අදාළ සටහන් 1හි සඳහන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනමට අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ. ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන වගන්තියේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 කරුණක් අවධාරණය කිරීම - මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම

මෙම මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේ පදනම විස්තර කරන මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන් 1 කෙරෙහි අවධානය යොමු කරවමි. මූල්‍ය ප්‍රකාශන රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංස්කරණය 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුව මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, මහා භාණ්ඩාගාරයේ සහ පාර්ලිමේන්තුවේ අවශ්‍යතාවය සඳහා සකස් කර ඇත. එම නිසා, මෙම මූල්‍ය ප්‍රකාශන වෙනත් අරමුණු සඳහා සුදුසු නොවිය හැක. මගේ වාර්තාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මහා භාණ්ඩාගාරයේ සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ භාවිතය සඳහා පමණක් අරමුණු කර ඇත. මෙම කරුණ සම්බන්ධයෙන් මගේ මතය විකරණය කරනු නොලැබේ.

1.4 මූල්‍ය ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරීගේ හා ගණන්දීමේ නිලධාරීගේ වගකීම

රජයේ මුදල් රෙගුලාසි 150 හා 151 සහ 2025 පෙබරවාරි 21 දින සංස්කරණය කළ 2024 දෙසැම්බර් 16 දිනැති රාජ්‍ය ගිණුම් මාර්ගෝපදේශ අංක 06/2024 අනුකූලව සියලුම ප්‍රමාණාත්මකතාවයන් සම්බන්ධයෙන් සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කෙරෙන පරිදි මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම හා වංචා සහ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම ගණන්දීමේ නිලධාරීගේ වගකීම වේ.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) වගන්තිය ප්‍රකාරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වා ගෙන යා යුතුය.

ජාතික විගණන පනතේ 38(1)(ඇ) උප වගන්තිය ප්‍රකාරව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මූල්‍ය පාලනය සඳහා සඵලදායී අභ්‍යන්තර පාලන පද්ධතියක් සකස් කර පවත්වා ගෙන යනු ලබන බවට ගණන්දීමේ නිලධාරී සහතික විය යුතු අතර එම පද්ධතියේ සඵලදායීත්වය පිළිබඳව කලින් කල සමාලෝචනයක් සිදු කර ඒ අනුව පද්ධතිය ඵලදායී ලෙස කරගෙන යාමට අවශ්‍ය වෙනස්කම් සිදු කරනු ලැබිය යුතුය.

1.5 මූල්‍ය ප්‍රකාශන විගණනය පිළිබඳ විගණකගේ වගකීම

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා හා වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකාධිපති වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කර ගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම් නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති විය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කර ගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුවෙන් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම් හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධි උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනය තුළදී හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව ගණන්දීමේ නිලධාරී දැනුවත් කරන ලදී.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අයත් විදුලි ජනක යන්ත්‍ර 05 කින් රු.7,236,000 ක් වටිනා විදුලි ජනක යන්ත්‍රයක් සහ වටිනාකම හඳුනා නොගත් විදුලි ජනක යන්ත්‍රයක් වත්කම් වශයෙන් ගිණුම්වල දක්වා නොතිබීමෙන් මූල්‍ය නොවන වත්කම්වල අගය අඩුවෙන් දක්වා තිබුණි.	දැනට විදුලි ජනක යන්ත්‍ර සටහන් කිරීමට අවශ්‍ය කටයුතු කර ඇත.	වටිනාකම් තක්සේරු කර ගිණුම්වල දක්වා මූල්‍ය නොවන වත්කම් ශේෂය නිවැරදි කළ යුතුය.
(ආ) අනතුරකට ලක්වූ වාහනයක් සඳහා සම්පූර්ණ රක්ෂණ මුදල රු.4,950,000 ක් සමාලෝචිත වර්ෂයේදී අයකර ගෙන තිබුණද, එම වාහනයේ පොත් අගය ගිණුම් වලින් ඉවත් නොකිරීමෙන් මූල්‍ය නොවන වත්කම්වල වටිනාකම එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.	සම්පූර්ණ රක්ෂණ මුදල වූ රු.4,950,000 ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගිණුම් මගින් අයකර ගෙන ඇත.	විධිමත් පරිදි කටයුතු කර ගිණුම්වලින් එම වත්කමේ අගය ඉවත් කර මූල්‍ය නොවන වත්කම් ශේෂය නිවැරදි කළ යුතුය.
(ඇ) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමීක්ෂණ මණ්ඩල වාර්තා අනුව, විවිධ ප්‍රාග්ධන වත්කම් 33 ක වටිනාකම තක්සේරු කර ගිණුම් ගත කර නොතිබීමෙන්, මූල්‍ය නොවන වත්කම්වල වටිනාකම අඩුවෙන් දක්වා තිබුණි.	අදාළ ප්‍රාග්ධන භාණ්ඩ වත්කම් ගිණුම් යටතේ ගිණුම්ගත කිරීමට කටයුතු කර ඇත.	මූල්‍ය නොවන වත්කම්වල වටිනාකම තක්සේරු කර මූල්‍ය ප්‍රකාශනවල දැක්වීමට කඩිනමින් කටයුතු කළ යුතුය.

2. වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ) වගන්තිය ප්‍රකාරව පහත සඳහන් කරුණු මා ප්‍රකාශ කරමි.

- (අ) මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වී තිබුණි.
- (ආ) ඉකුත් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන පිළිබඳ මා විසින් කර තිබුණු මෙම වාර්තාවේ 1.6 (ඇ) ඡේදයේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කර නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය
3.1 වියදම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වැය විෂයන් 39 කට අදාළ මූල්‍ය ප්‍රතිපාදනයේ ඉතිරිය රු.38,770,149 ක් විය. එම ඉතිරිය ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 11 සිට සියයට 100 දක්වා පරාසයක් ගෙන තිබුණි.	අරපිරිමැස්මෙන් වියදම් සිදු කිරීම, වර්ෂ අවසානයේදී අධික වර්ෂාව සහ මැතිවරණ දිනටම පැවැත්වීම යන හේතූන් නිසා වැය කිරීමට නොහැකි විය.	ප්‍රතිපාදන අවශ්‍යතාවය පිළිබඳ නිසි අධ්‍යයනයකින් යුතුව ඇස්තමේන්තු පිළියෙල කළ යුතු අතර, වෙන් කළ ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂමව හා ඵලදායීව පූර්ණ උපයෝජනයට වැඩපිළිවෙලක් සැලසිය යුතුය.
(ආ) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වැය විෂයන් 07 කින් එකතුව රු.12,323,000 ක් වෙනත් වැය විෂයන්වලට මාරු කර තිබුණි. මාරු කරගන්නා ලද මෙම වැය විෂයන්වල ශුද්ධ ප්‍රතිපාදන ඉතිරිය වටිනාකම රු.33,119,381 ක්වූ අතර, එම ශුද්ධ ප්‍රතිපාදන ඉතිරිය සියයට 07 සිට සියයට 27 දක්වා පරාසයක් ගෙන තිබුණි.	අරපිරිමැස්මෙන් වියදම් සිදු කිරීම, වර්ෂ අවසානයේදී අධික වර්ෂාව සහ මැතිවරණ දිනටම පැවැත්වීම යන හේතූන් නිසා වැය කිරීමට නොහැකි විය.	- එම -

3.2 බැරකම් හා බැඳීම්වලට එළඹීම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 දෙසැම්බර් 31 දිනට බැඳීම් සියල්ල හෙළිදරව් කළ යුතුවුවත්, සමාලෝචිත වර්ෂයේ මහ භාණ්ඩාගාරයේ බැරකම් හා බැඳීම් ප්‍රකාශයේ ඇතුළත් නොකළ රු.1,482,101 ක බැඳීම් නිරීක්ෂණය විය.	සමාලෝචිත වර්ෂයට අදාළ වවුචර්පත් නොලැබීම නිසා ගිණුම් ප්‍රකාශනවල වගකීම් ලෙස දැක්වීමට කටයුතු නොකෙළේ. තවද, මුදල් රෙගුලාසි 115(2) අනුව, මුදල් වර්ෂයේ අදාළ වවුචර්පත් සඳහා ගෙවීම් සිදු කර ඇත.	අවසානයට තිබූ සියලුම වගකීම් හා බැඳීම් මූල්‍ය ප්‍රකාශයේ හෙළිදරව් කළ යුතු අතර, ඒ බව තහවුරු වන අභ්‍යන්තර වැඩපිළිවෙලක් හඳුන්වා දිය යුතුය.

3.3 වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු විසින් ලබා දුන් ප්‍රතිපාදන උපයෝජනය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 වර්ෂයේ වියදම් වාර්තාව අනුව, අමාත්‍යාංශ 17 කින් සහ දෙපාර්තමේන්තු 12 කින් පුනරාවර්තන වැය විෂයන් 65 ක් සඳහා ලබා දී තිබූ ප්‍රතිපාදන ඉතිරිය	අරපිරිමැස්මෙන් වියදම් සිදු කිරීම, නිලධාරීන් වැටුප් රහිතය නිවාඩු ලබා ගෙන විදේශ ගත වීම යන හේතුවෙන් අමාත්‍යාංශ කිහිපයකින් ලබා දී තිබූ	ලැබෙන ප්‍රතිපාදන ප්‍රදේශයේ සංවර්ධනය ඉහළ නංවා ගැනීම සඳහා ප්‍රතිපාදන විධිමත්ව

රු.11,700,983 ක් විය. එම ඉතිරිය ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 10 සිට සියයට 80 දක්වා පරාසයක් ගෙන තිබුණි. තවද, අමාත්‍යාංශ 02 කින් සහ දෙපාර්තමේන්තු 05 කින් පුනරාවර්තන වැය විෂයන් 10 ක් සඳහා ලබා දී තිබූ ප්‍රතිපාදන ඉතිරිය රු.360,296 ක් වූ අතර, එය ශුද්ධ ප්‍රතිපාදනයෙන් සියයට 100 ක් විය.

ප්‍රතිපාදන මුළුමනින්ම ඉතිරිවී තිබුණි.

යෙදවීමට වැඩපිළිවෙලක් සැකසිය යුතු අතර, එසේ නොකළ නිලධාරීන්ට පියවර ගත යුතුය.

- (ආ) මූලධන වැය විෂයන් 13 ක් සඳහා අමාත්‍යාංශවලින් ලැබුණු මුළු සමාලෝචිත වර්ෂයේ අමාත්‍යාංශ 09 කින් ප්‍රතිපාදනය වර්ෂ අවසානයේදී ලැබීම ලබා දී තිබූ, ප්‍රතිපාදන ඉතිරිය සහ මූල්‍ය ප්‍රතිපාදනයම වැය නොවීම රු.127,960,849 ක් විය. එම ඉතිරිය ශුද්ධ යන හේතුවෙන්, අදාළ ඉතිරිය සිදු විය. ප්‍රතිපාදනයට සියයට 10 සිට සියයට 100 දක්වා පරාසයක් ගෙන තිබුණි.

- එම -

3.4 නීති, රීති, සහ රෙගුලාසි ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි යනාදියට යොමුව	වටිනාකම (රු.)	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2006 ප්‍රසම්පාදන මාර්ගෝපදේශයේ 3.5.	805,120	සෘජු මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයාට උපරිම සීමාව රු.200,000 ක් ලෙස දක්වා තිබුණද, අවස්ථා 02 ක දී එකතුව රු.805,120 ක සෘජු මිලදී ගැනීම් සිදු කර තිබුණි.	ඉදිරියේදී මෙවැනි වැරදි සිදු නොවීමට වග බලා ගන්නා බව.	ප්‍රසම්පාදන මාර්ගෝපදේශයට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් පියවර ගත යුතු අතර, සියලුම මිලදී ගැනීම් ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූල විය යුතුය.

3.5 අත්තිකාරම් නිකුත් කිරීම සහ පියවීම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) තනතුර අතහැර ගිය නිලධාරීන් 02 දෙනෙකුගෙන් අයවිය යුතු හිඟ සේවක ණය ශේෂය රු.282,150 ක් තිබුණද, එය අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	තනතුර අතහැර ගිය එම්.එස් මලිස් සහ පුණ්ඩිරාජ් ලිනා යන නිලධාරීන්ගේ හිඟ සේවක අපදා ණය ශේෂය ඇපකරුවන් ගෙන් අය කිරීමට කටයුතු සිදු කරනු ලැබේ.	හිඟ ණය ශේෂ කඩිනමින් අය කිරීමටත් පියවර ගත යුතුය.

3.6 තැන්පත් ගිණුම් ශේෂයන්

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ තැන්පත් 13 ක් සහ මුසලි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තැන්පත් 08 ක් වශයෙන් වර්ෂ 02ක් ඉක්මවූ එකතුව රු.3,116,513 ක් වූ තැන්පත් 21 ක් සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 571 අනුව කටයුතු කර නොතිබුණි.	තැන්පත් මුදල් ආපසු ලබා ගන්නා ලෙස අදාල අය වෙත ලිපි මගින් දන්වා ඇති අතර, එම මුදල නිදහස් කිරීමට කටයුතු කරනු ලැබේ.	මුදල් රෙගුලාසි 571 අනුව විධිමත් පරිදි කටයුතු කර තැන්පතු ශේෂ නිරවුල් කළ යුතුය.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 අපේක්ෂිත ප්‍රතිලාභ ලබා නොතිබීම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) හතු වගා කිරීම් ව්‍යාපෘති සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට රු.2,577,068 ක් මුදල් නිදහස් කර තිබුණද, එම මුදලින් රු.664,265 ක් ඉතිරිව තිබුණු බව නිරීක්ෂණ විය.	එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් ප්‍රතිලාභීන් 04 දෙනෙකු වශයෙන් තෝරා ගෙන ප්‍රතිලාභීන් 20 දෙනෙකුට ගෙවීම් කළ යුතු බව සඳහන් වුවද, ප්‍රතිලාභීන් 15 දෙනෙකු පමණක් තෝරා ගෙන තිබුණි.	උපරිම ප්‍රතිලාභ ලැබෙන පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙලක් යෙදීමත් කළ යුතුය.
(ආ) මාන්නෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාගරික සංවර්ධන හා නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශය මගින් 2016 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා නිවාස 24 ක් ඉදි කර භාර දී තිබුණද, එම නිවස්වල පදිංචි වී නොතිබීම හේතුවෙන් ඒ සඳහා රජයෙන් වැය කළ රු.19,600,000 ක් නිෂ්ඵල වී තිබුණු බව නිරීක්ෂණ විය.	මෙම නිවාස සියල්ල යුද්ධයෙන් පසු නැවත පදිංචි කිරීම සඳහා යොදවා ගන්නා ලදී. මෙම නිවස් හිමියන් වෙත නිවස්වල පදිංචි වන ලෙස මාන්නෙයි බටහිර ප්‍රාදේශීය ලේකම් විසින් ලිපි මගින් දැනුම් දී ඇත.	විධිමත් වැඩපිළිවෙලක් යොදා අදාළ නිවාසවල පදිංචි කරවීම සඳහා අවශ්‍ය කටයුතු කළ යුතුය.

4.2 ව්‍යාපෘති නිම නොකර අත්හැර දැමීම

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) මී මැසි පාලන ව්‍යාපෘතිය සඳහා රු.2,428,300 ක ප්‍රතිපාදනයක් වෙන්කර තිබුණද, එයට අදාළ ශක්‍යතා අධ්‍යයනය, දැනුවත් කිරීම සහ හඳුනා ගැනීමේ ක්‍රියාකාරකම් දිස්ත්‍රික් කෘෂිකර්ම නිලධාරීන් විසින්	මීලදී ගැනීම සඳහා බලපත්‍ර නොලැබීම, වැසි කාලය ආරම්භ වීම, මී මැසි ජනපද ලබා ගැනීමට නොහැකි වීම. තවද, වැසි කාලයේ මී මැස්සන් බෝවන රෝග වැළඳීමට අවස්ථා තිබීම	ව්‍යාපෘතිය ඉටු කිරීම සඳහා විධිමත් අධීක්ෂණයක් නොකළ නිලධාරීන්ට පියවර ගැනීමත්, ව්‍යාපෘති යෝජනා සකස් කිරීමේදී අදාළ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර, බාහිර

කාර්යක්ෂමව සිදු නොකිරීමෙන් 2024 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘති කාලය නිමවූ නිසා ප්‍රතිපාදනය ආපසු යවා තිබුණි.

හේතුවෙන් ව්‍යාපෘතිය අත්හැරීමට සිදුවිය.

ආයතනද විධිමත්ව සම්බන්ධීකරණය කරමින් දිස්ත්‍රික්කයට ලැබෙන ප්‍රතිපාදන මුළුමනින්ම ප්‍රයෝජනයට ගැනීමට වැඩපිළිවෙලක් සැකසීමත් කළ යුතුය.

4.3 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සතු යතුරුපැදි 10 ක් සහ විදුලි උත්පාදන යන්ත්‍ර 03 ක් දීර්ඝ කාලයක සිට ප්‍රයෝජනයට ගෙන නොතිබුණද, අළුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමට හෝ අපහරණය කිරීමට කටයුතු කර නොතිබුණි.	අළුත්වැඩියා කර ප්‍රයෝජනයට ගැනීමට සහ වෙන්දේසි කිරීමට කටයුතු කරනු ලැබේ.	විධිමත් පරීක්ෂාවක් සිදු කර භාවිතා කළ හැකි වත්කම් අදාළ අළුත්වැඩියා කිරීම් සිදු කර උපයෝජනය කිරීමටත්, ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ විධිමත් පරිදි අපහරණය කිරීමටත් පියවර ගත යුතුයි.

4.4 භානි හා පාඩු

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ අනතුරට ලක්වූ වාහන 02 ක් සම්බන්ධයෙන් පාඩුව අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	KQ-5417 අංක දරණ වාහනයේ රක්ෂණ මුදල රක්ෂණ සමාගමෙන් මෙතෙක් ලැබී නොමැත. තවද, PF-1937 වාහන අළුත්වැඩියා කිරීමට කටයුතු කර ඇත.	මුදල් රෙගුලාසි 104 අනුව කඩිනමින් කටයුතු කර භානි පාඩු සම්බන්ධ කාර්ය නිම කළ යුතුය.
(ආ) නානාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් වාහනයක් 2023 වර්ෂයේදී අනතුරට පත්වුවද, ඒ සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 104(4) අනුව පාඩුව පිළිබඳ සම්පූර්ණ වාර්තාව මෙතෙක් පිළියෙළ කර නොතිබුණි.	සම්පූර්ණ වාර්තාව පිළියෙළ කර ඇත.	මුදල් රෙගුලාසි ප්‍රකාරව පාඩු භානි සම්බන්ධව කාලීනව කටයුතු නොකළ නිලධාරීන්ට පියවර ගැනීමටත්, අදාළ පරීක්ෂණ කඩිනම් කිරීමටත් පියවර ගත යුතුය.

4.5 කළමනාකරණ දුර්වලතා

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව, ප්‍රාදේශීය	නිවැරදි කිරීමට කටයුතු කර ඇත.	භාණ්ඩ විධිමත් පරිදි ලේඛනගත නොකළ

ලේකම් කාර්යාල 05 ක භාණ්ඩ වර්ග 69 ක අයිතම් 417 ක් තොග ලේඛනයේ ඇතුළත් කර නොතිබුණි.

නිලධාරීන්ට පියවර ගැනීමටත්, අදාළ භාණ්ඩ ලේඛනගත කිරීමටත් පියවර ගත යුතුය.

(ආ) සමෘද්ධි ජීවනෝපාය වක්‍රීය ණය ලබා ගෙන තිබූ සමාජිකයන් 472 දෙනෙකුගෙන් අයවිය යුතු එකතුව රු.35,626,602 ක හිඟ මුදල් සමාලෝචිත වර්ෂය අවසන් දිනටත් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

සමථ මණ්ඩලය මගින් ණය අයකර ගැනීමට කටයුතු කර ඇත.

කාලීනව ණය අයකර ගැනීමට කටයුතු නොකළ නිලධාරීන්ට පියවර ගැනීමටත්, ගිවිසුම් ප්‍රකාරව කටයුතුකර ණය අයකර ගැනීමටත් කටයුතු කළ යුතුය.

5. මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	ගණන්දීමේ නිලධාරීගේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය අවසානයට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවක පුරප්පාඩු 98 ක් ද, සේවක අතිරික්ත 02 ක් ද නිරීක්ෂණ විය.	කාර්යාල කාර්ය සහායක සහ රියදුරු පුරප්පාඩු පිරවීම සඳහා අදාළ ලිපි 2024.10.28 වෙනි දින ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යවා ඇත.	කාර්ය මණ්ඩල සමාලෝචනයක් සිදු කර අවශ්‍යම පුරප්පාඩු පමණක් පිරවීමටත්, අතිරික්ත කාර්ය මණ්ඩල වෙනත් ආයතනවලට අනුයුක්ත කිරීමටත් පියවර ගත යුතුය.